

ශීර්ෂය - 329 - තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව -2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 329 - තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 අගෝස්තු 01 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය කළ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024ට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව, පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සම්ප්‍රදායික ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 අග්‍රිම කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂය සඳහා සැලසුම් කළ පරිදි ඉල්ලුම් කළ යුතු අග්‍රිම එකතුව රු.මි. 1,164.9ක් වුවද, එකතුව රු.මි.1,575.1ක් ඉල්ලුම් කිරීමෙන් එකතුව රු.මි.410.1ක් හෙවත් සියයට 35.2ක් සැලසුම් කළ අග්‍රිමයට වඩා වැඩියෙන් ඉල්ලුම් කර තිබුණු අතර, මාසිකව සැලසුම් කළ පරිදි ඉල්ලුම් කළ යුතු අග්‍රිමය හා මාසිකව ඉල්ලුම් කළ අග්‍රිමය අතර රු.මි.-208.1 සිට රු.මි.233.1ක් දක්වා වූ පරාසයකින් විචලනයන් පැවැතුණි. ඒ අනුව, දෙපාර්තමේන්තුව විසින් තාත්වික ලෙස අග්‍රිම පුරෝකථනය කර නොමැති බවට නිරීක්ෂණය වේ.	ඔබගේ නිරීක්ෂණය නිවැරදිය. පසුගිය වර්ෂ වලට සාපේක්ෂව ආසන්න වර්ෂයේ විචලතාවය අඩුකර ගැනීමට හැකි වී ඇති අතර ඉදිරියට තවදුරටත් මෙම විචලතාවයන් අවම කර ගැනීම සඳහා අදාළ නිලධාරීන්හට උපදෙස් දෙන ලදී.	අග්‍රිම තාත්විකව සකස් කිරීමට කටයුතු කළ යුතුවීම

3.2 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන හා මූලධන වැය විෂයයන් 08ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් එකතුව රු.50,868,250ක් හෙවත් සියයට 07 සිට 145 දක්වා පරාසයකින් මුදල් රෙගුලාසි 66 ප්‍රකාරව ප්‍රතිපාදන වැඩි කර ගෙන තිබුණි. එසේම මූලික ඇස්තමේන්තු ප්‍රතිපාදන සිදු නොකර, පරිපූරක ඇස්තමේන්තු හා මුදල් රෙගුලාසි 66 යටතේ එකතුව රු.5,577,000ක් ප්‍රතිපාදන සලසාගෙන තිබුණි.	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව ඇස්තමේන්තු පිළියෙල කිරීම නිවැරදිව හා තාත්විකව කළයුතු වීම.

3.3 රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
විසර්ජන පනතින් බලය දෙනු ලැබූ උපරිම හර ශේෂ සීමාව තුළ රු.12,000,000ක් වුවත්, වර්ෂය අවසානයේදී තත්‍ය වියදමේ උපරිම හර ශේෂ සීමාව රු.6,941,134ක් වූයෙන්, ළඟා නොවූ උපරිම හර ශේෂ සීමාව රු.5,058,866ක් හෙවත් සියයට 43ක් විය. ඒ අනුව, එම ඇස්තමේන්තු තාත්වික පදනමින් පිළියෙල කර නොතිබූ බව නිරීක්ෂණය වේ.	උපරිම හර ශේෂ සීමාව තුළ දෙපාර්තමේන්තුව මගින් ණය ලබාගෙන ස්ථානමාරු වී ගිය නිලධාරීන්ගේ ණය ශේෂ ඇතුළත් නොවීමත්, නිලධාරීන් අපේක්ෂා කළ පරිදි ණය මුදල් ඉල්ලුම් නොකිරීමත්, ඇතැම් නිලධාරීන් ණය ශේෂ සම්පූර්ණයෙන් පියවා දැමීමත් යන කරුණු මත ඉලක්කයට ළඟා නොවූ උපරිම හර ශේෂ සීමාව වැඩි වීමට හේතු වී ඇත	ඇස්තමේන්තු තාත්වික ලෙස පිළියෙල කිරීම කළයුතු වීම.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යභාරයන් ඉටු කිරීමේ ප්‍රගතිය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ, 2021 අගෝස්තු 22 දිනැති ලිපිය අනුව, දෙපාර්තමේන්තුව විසින් සංවර්ධනය කරනු ලබන තොරතුරු පද්ධතීන් 07ක් සඳහන් වුවද, 2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව පද්ධති සංවර්ධනය යටතේ එක් පද්ධතියක් (Guarantee Fund Loan Settlement Management System (TOD)) පමණක් ඇතුළත් කර තිබුණි.	2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මෙහි සඳහන්ව ඇත්තේ එම වර්ෂයේ ක්‍රියාත්මක සංවර්ධනය කළ හැකි පද්ධතීන් පමණකි.	දෙපාර්තමේන්තු වට අදාළ කාර්යභාරය ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීමට කටයුතු කළයුතු වීම.

- (ආ) රාජ්‍ය මූල්‍ය අවකාශය පුළුල් කිරීම හා පොදු සම්පත් කළමනාකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු ස්වයංක්‍රීය කිරීම අරමුණු කරගෙන 2010 වර්ෂයේදී ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) සංවර්ධනය කිරීම ආරම්භ කර තිබුණි. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 7,920කට සමාන ඇ.ඩො. මිලියන 60ක් වී තිබූ අතර, 2023 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 5,647ක වියදමක් දරා තිබුණි. තවද, සමාලෝචිත වර්ෂයේ දී පද්ධතියේ, යෙදුම් මෘදුකාංග, පද්ධති මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ සහායක යටිතල පහසුකම් සැපයීම, ස්ථාපනය මෙහෙයවීම හා නඩත්තුව වෙනුවෙන් පෞද්ගලික සමාගමක් සමඟ ද, සහාය සේවා හා වගකීම් කාලයෙන් පසු සේවා සැපයීම සඳහා තවත් ආයතනයක් සමඟ ගිවිසුම්ගතව තිබුණි. ඒ අනුව 2023/2024 වර්ෂ වෙනුවෙන් රු. මිලියන 491 ක් සහ පද්ධතියෙහි අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට 2023 වර්ෂය සඳහා පැවති බැරකම් නිරවුල් කිරීම සඳහා රු. මිලියන 350ක් හා 2024 වර්ෂය සඳහා රු. මිලියන 343ක් ලෙස මුළු එකතුව රු. මිලියන 1,184ක් දෙපාර්තමේන්තුව විසින් ගෙවා තිබුණි. ඒ අනුව, සමාලෝචිත වර්ෂය අවසාන වන විට, ව්‍යාපෘතිය සඳහා එකතුව රු. මිලියන 6,831ක වියදමක් දරා තිබුණි. එසේ වුවද, ව්‍යාපෘතිය ආරම්භකර වසර 14 ක් ඉක්මවා තිබුණද, මෙම පද්ධතියේ ප්‍රධාන ක්‍රියාකාරකම් ක්ෂේත්‍ර 13ක් සංවර්ධනය කර අපේක්ෂිත අයුරින් ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත්වී තිබුණි.
- ITMIS ව්‍යාපෘතිය මෙම මෙම පද්ධතිය දෙපාර්තමේන්තුවට භාර දී නොතිබූ අතර, විදේශ ණය අරමුදල් අවසන් වීම හේතුවෙන් දෙපාර්තමේන්තුව වෙත අයවැය ප්‍රතිපාදන සලසා 2018 සිට ව්‍යාපෘතියට අදාළ ගෙවීම් කටයුතු සිදු කර ලදී. මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතා ව්‍යාපෘතිය (FMEP) මගින් ව්‍යාපෘතිය භාරකාරිත්වය, අධීක්ෂණය, ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම සිදු කර තිබූ අතර දෙපාර්තමේන්තුව අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලදී. ව්‍යාපෘතියේ සෘජු අධීක්ෂණ කටයුතු දෙපාර්තමේන්තුවට නොපැවරී තිබූ බැවින්, 2025 සිට මෙහෙයුම් හා නඩත්තු ගාස්තු ගෙවීම්ද මුදල් අමාත්‍යාංශය වෙත පැවරීමට කටයුතු කර ඇත.

4.2 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) භාණ්ඩාගාරයෙහි පවතින තොරතුරු පද්ධතියෙහි මෘදුකාංග, දෘඩාංග මෙහෙයුම් සහ නඩත්තු කිරීම කිරීම සඳහා 2018 සැප්තැම්බර් 14 දින පෞද්ගලික සමාගමක් සමඟ රු.84,240,000ක් වටිනාකමක් සහිත ගිවිසුමකට එළඹ තිබුණි. එහි	2019දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතා ව්‍යාපෘතිය මගින් Backup recovery සහ Archival Solutions සඳහා ආයතනයක් තෝරා ගත් අතර එහි ගිවිසුම 2022.07.15 දී අවසන් විය. පවතින පද්ධතිය ක්‍රියාත්මක වීමත් විවෘත තරගයකට අවශ්‍ය කාලය නොතිබීමත්	සේවා හා නඩත්තු ගිවිසුම් සඳහා එළඹීමේදී සැලසුම් සහගතව නිවැරදි

වගකීම් කාලයෙන් පසු සේවා හා නඩත්තු පිළිබඳව කොන්ත්‍රාත් ගිවිසුමේ විධිවිධාන ඇතුළත් කර නොතිබීමෙන්, විවෘත තරඟකාරී ලංසු කැඳවීමක් සිදු නොකර උක්ත සමාගම වෙතම ලංසුව පිරිනමා තිබුණි. එම සමාගම සමඟම ගිවිසුම් ගත වීම සඳහා සාධාරණ තහවුරුවක් තාක්ෂණික ඇගයීම් කමිටුව හා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී නොතිබුණි. තවද, මේ සඳහා වසරක කාලයක් වෙනුවෙන් සේවා නඩත්තු ගිවිසුමකට එළඹීමට දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමැතිය දී තිබුණ ද, මාස 40ක නඩත්තු කාලයකට ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් තාක්ෂණික කමිටු නිර්දේශයක් හා ප්‍රසම්පාදන කමිටු අනුමැතියක් නොමැති තත්ත්වයක දී මේ සඳහා රු.46,025,492ක් ගෙවීම් සිදු කර තිබුණි.

හේතුවෙන්, සේවා දිගුවක් ලබා ගැනීමට යෝජනා කෙරුණි. නව පද්ධතියක් මිලදී ගැනීම, පරණ උපාංග යාවත්කාලීන කිරීම සහ දෙමුහුම් ක්‍රමය යන විකල්ප ක්‍රම පරීක්ෂා කළ අතර තාක්ෂණික හා මූල්‍යමය වශයෙන් වසර 3ක් සඳහා නව පද්ධතියක් ස්ථාපනය කිරීම වඩාත් වාසිදායකයැයි තීරණය කරන ලදී. නව පද්ධතිය සකස් වන තුරු පරණ පද්ධතිය අඛණ්ඩව ගාස්තු රහිතව පවත්වා ගැනීමට සේවා සපයන්නා එකඟ වූ නිසා මාස 40ක ගිවිසුමකට එළඹුණු අතර අමතර මාස 4 සඳහා කිසිදු ගෙවීමක් සිදු නොකෙරිණි.

ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම.

(ආ) භාණ්ඩාගාරයෙහි පවතින ගොනු සේවාදායකය සහ විද්‍යුත් තැපැල් හුවමාරු සේවාදායකය සඳහා සේවා මට්ටමේ ගිවිසුම 2023 දෙසැම්බර් 16 සිට 2024 දෙසැම්බර් 15 දක්වා අලුත් කිරීමට 2024 ඔක්තෝබර් 24 දින ලැබුණු ප්‍රසම්පාදන කමිටු අනුමැතිය මත පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුම්ගතවී තිබුණි. ඒ අනුව, මාස 10ක පමණ කාලයක් විධිමත් සේවා ගිවිසුමක් හා ප්‍රසම්පාදන කමිටු අනුමැතියක් රහිතව සේවා ලබා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. තවද, විවෘත තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව කොන්ත්‍රාත් ගිවිසුම දිර්ඝ කිරීම සඳහා සාධාරණ තහවුරුවක් තාක්ෂණික ඇගයීම් කමිටුව හා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව ලබා දී නොතිබුණු අතර ගිවිසුම්ගත කාලපරිච්ඡේදය සඳහා රු.12,516,369ක් ගෙවීම් සිදු කර තිබුණි.

මුදල් අමාත්‍යාංශය සහ එයට අයත් දෙපාර්තමේන්තු 17ක, Email ගිණුම් 1500ක්, File Server භාවිතා කරන නිලධාරීන් 1200ක් සහ Enadoc භාවිතා කරන දෙපාර්තමේන්තු 04කට අදාළව තොරතුරු තාක්ෂණ සේවා මෙහෙයවීම දැනට පවතින සේවා සපයන්නා විසින් ක්‍රියාත්මක කිරීම කරනු ලබයි. මෙම පද්ධති සියල්ලම දෘඩාංග සහ මෘදුකාංගමය පදනමකින් අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වන අතර, විවෘත ලංසු ක්‍රියාවලියක් මගින් නව සේවා සපයන්නෙකු තෝරා ගැනීමෙන්, පද්ධති සම්පූර්ණයෙන්ම නව පද්ධතියකට මාරු වීමට සිදුවන අතර එමගින් තාක්ෂණික වශයෙන් සංකීර්ණ හා අවදානම් තත්ත්වයක් උදාවිය හැකිය. එබැවින්, පවතින සේවා සපයන්නා සමඟ ගිවිසුම දිගු කිරීම තාක්ෂණික අවශ්‍යතාවය තහවුරු කරන නිසි විකල්පය ලෙස හඳුනා ගන්නා ලදී.

සේවා හා නඩත්තු ගිවිසුම් සඳහා එළඹීමේදී සැලසුම් සහගතව නිවැරදි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම.

(ඇ) 2024 ප්‍රසම්පාදන සැලැස්ම අනුව ඇස්තමේන්තු වටිනාකම රු.2,000,000ක් වූ Network Switcher මිලදී ගැනීමට ප්‍රසම්පාදන සැලැස්මෙහි සඳහන් කර තිබුණ ද මිලදී ගැනීම සමාලෝචිත වර්ෂය තුළ දී සිදු වී නොතිබුණි.	මෙම ප්‍රසම්පාදනය සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව සඳහා පත්කළ නිලධාරීන් දෙපාර්තමේන්තුව හැර යාමෙන් මේ සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ලබා දිය යුතු නිර්දේශ ලබා දීම ප්‍රමාද වීම නිසා ප්‍රසම්පාදනය නියමිත කාලයට සම්පූර්ණ කළ නොහැකි විය.	දෙපාර්තමේන්තුවේ සැලසුම්ගත කාර්යයන් ඉටු කර ගැනීම සඳහා විධිමත් සැලැස්මකින් යුතුව කටයුතු කළයුතු වීම.
--	--	---

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දින වන විට දෙපාර්තමේන්තුවේ අනුමත කාර්යය මණ්ඩලය 73 න් 19ක් හෙවත් අනුමත තනතුරුවලින් සියයට 26 ක් පුරප්පාඩු වී තිබුණි. මෙහිදී, මුදල් අමාත්‍යාංශයට අයත් අනෙකුත් දෙපාර්තමේන්තු මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණ කළමනාකරණ ප්‍රවේශයකට අනුගත කර ගැනීමේ දෙපාර්තමේන්තු අරමුණ කරා ලඟාකර ගැනීමට සෘජු දායකත්වයක් ලබා දිය හැකි ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 06 ක්, තෘතීය මට්ටමේ තනතුරු 03ක් , ද්විතීයික මට්ටමේ තනතුරු 09ක් ද මෙහි ඇතුළත්වන අතර කාලඡේදය අවසානය වනවිට පුරප්පාඩු වීමේ කාල පරාසය මාස 04 ත් වසර 02 මාස 06ක් අතර වී තිබුණ ද එකී පුරප්පාඩු පිරවීම සඳහා සාධනීය පියවර ගැනීමට දෙපාර්තමේන්තුව මේ දක්වා අපොහොසත් වී තිබුණි.	විගණන නිරීක්ෂණයට අදාළව පිළිතුරු ලබාදී නොමැත.	අවශ්‍ය පරිදි කටයුතු කර එම පුරප්පාඩු පිරවීම හෝ බලපෑමක් ඇති නොවේ නම් අනුමත සේවක සංඛ්‍යාව සංශෝධනයට පියවර ගත යුතුවීම.